

SINHALI

# මුලක ප්‍රතිපත්තිය

Co-operative office for Call & foreigners Guidance at Sultanah  
Under the supervision of Ministry of Islamic Affairs and Endowment and Propagation and Guidance  
Tel. 4240077 Fax 4251005 P.O.Box 92675 Riyadh 11663 E-mail : Sultanah22@hotmail.com



**The Co-operative Office for Call & foreigners Guidance at Sultanah**

Under the supervision of Ministry of Islamic Affairs and Endowment and Propagation and Guidance

Tel. 4240077 Fax 4251005 P.O.Box 92675 Riyadh 11663 E-mail : Sultanah22@hotmail.com

**أصول العقيدة**  
أعده وترجمه للغة السنهاية  
**شعبة توعية الجاليات بالزلفي**  
**الطبعة الأولى ١٤٢٠/٦**

ح المكتب التعاوني للدعوة والإرشاد وتوعية الجاليات بالزلفي ، ١٤٢٠  
فهرسة مكتبة الملك فهد الوطنية أثناء النشر  
المكتب التعاوني للدعوة والإرشاد وتوعية الجاليات (الزلفي )  
أصول العقيدة - الزلفي  
٣٦ ص ١٧/١٢ سم  
ردمك : ٩٩٦٠-٨١٣-٦٤-٩  
(النص باللغة السنهاية )  
١ - العقيدة الإسلامية  
أ - العنوان  
٢٤٠ دبوبي ٢٠/١٦٠٧

رقم الأيداع : ٢٠/١٦٠٧  
ردمك : ٩٩٦٠-٨١٣-٦٤-٩

**الصف والإخراج: شعبة توعية الجاليات بالزلفي**

## أصول العقيدة

### இலிக ஆதிரங்களை

#### தவதீடு (ஐகாட்டுவத்துவம்)

ஐகாட்டுவத்துவம் யனுமன், அல்லாஹ் தாலூவ் ஹிமி வந ஹா மஹுவ் வழூமி பீழூமி கிரீவே அதிவாரீய கால ஷும தே மகின் மஹு ஐகாந்துவம் கிரீவே. அல்லாஹ் தாலூ மேசே பவுஸ்பி:

﴿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ﴾ الذاريات: ٥٦

தவடு, பின் ஹா மினிச் வர்஗ையன் மஹுவ் ஹலாத்து (புமிழுர் ஊயைன் அவதநவி மார்க் அசு பிலைகேந பீவத்வீவே ஹா மஹுவ் பமஞ்சு வழூமி பீழூமி) கிரீவே ஹர மா மூவுயே நாத. (51:56) தவடு அல்லாஹ் மேசே பவுஸ்பி:

﴿وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا﴾ الساء: ٣٦

தவடு, அல்லாஹ் தாலூவ் (பமஞ்சு) வழூமி பீழூமி கரந்தா. தவடு, மஹுவ் கிஸிவக் ஷமான நோகரந்தா. (4:36)

தவதீடு (ஐகாட்டுவத்துவம்) கோவசே நுதகி. தீவு தவதீட்டுல் ரவுநிவிசை, தவதீட்டுல் ரல்லிவிசை ஹா தவதீடு அசேமா வச்சிராத் யநாட்டியந்துய.

#### 1. தவதீட்டுல் ரவுநிவிசை

இய மெங்கு லாவு அடிவீங்கி, விண்வத பரீபாலநை கிரீவே தூதின்து அல்லாஹ் ஐகாந்து கிரீவே. மஹு ஆஹார ஷபயந்தாய.

பீටன கரன்னாய். வினாய கரன்னாய். அஹாசே ஹ போலூ, வெ பாலநாய மஹு சுதாய். அல்லை தாலா மே வெ மேசே புவங்கி:

﴿ هَلْ مِنْ خَالِقٍ غَيْرُ اللَّهِ يَرْزُقُكُمْ مِنَ السَّمَاوَاتِ وَالْأَرْضِ لَا إِلَهَ إِلَّا هُوَ ﴾ فاطر: ۳

அல்லை ஹர அந் மூவிமிகாரனைகு சிவின்னெந்து? மஹு மலலாவ அஹாசேந் ஹ போலூவெந் ஆஹார லலு தெந்னெந்ய. மஹு ஹர (விழுமித் தீவிரமித் தீவிரம் சூழ்சு) தேவியைகு நொமநை. (35:3) தவடி, அல்லை தாலா மேசே புவங்கி:

﴿ تَبَارَكَ الَّذِي بَيْدِهِ الْمُلْكُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾ المக: ۱

கவரைகளே அதன்தி ரத்தகம (சர்வ பாலநாய) திவெடு? மஹு தீவிர வின்னயாய். மஹு சியலூ தே கைரைதி சூக்கி வின்னயாய். (67:1) வின்வயே சூமதி ஆவிபத்தூய அல்லை தாலாய். மஹுதார் நினமனாய பரேடி உய புதின்னெந்ய.

பாலநாய கிரீமன் அல்லை சீகந்வய கிரீம யஞுனே, மஹு சியலூ மூவிம் பாலநாய கிரீமகி. அல்லை தாலா உய மேசே புவங்கி:

﴿ أَلَا لَهُ الْخَلْقُ وَأَلَا مُرْ، تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ ﴾ الأعراف: ۵

ஏதைந்த மூவிமடி பாலநாய கிரீமடி மஹு சுதாய். அல்லை தாலா துமூத் தீவிரவின்னயாய். லோவ வீசியந்தெங் அப்புக்காயாய். (7:54) மேஹி சியலூ மூவிம் பாலநாய கிரீமடி அவிங்குவெ. மினிசூந்தெந் சூபு பிரீசக் மேம் கொவை புதிக்கீங்கீப கரதி. மஹுஹுட தம ஹாடயந் மேய தகவூர் கரந அதர, புசிட்டிவையந் (பமங்கு) புதிக்கீப கரதி.

අල්ලාජ් මෙසේ පටයයි:

﴿وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنُتُهَا أَنفُسُهُمْ﴾ النمل ١٤

මවුන්ගේ හාදයන් (සත්‍ය බව) ස්ථීර කළද, මවුහු එවා ප්‍රතික්ෂේප කළහ. (27:14)

## 2. තවහිදුල් උදුහියියා

තවහිදුල් උදුහියියා යන්නේ, සියලු වැඳුම් පිළුම්වලින් අල්ලාජ් ත්‍යාලා එකාත්ව කිරීමි. මිනියෙකු අල්ලාජ් සමඟ වැඳුම් පිළුම් කිරීමට හා ගාවීමට අන් කිසිවෙකු නොරා නොගත යුතුයි. අල්ලාජ් පටයන පරදී මෙම ගකාවලසහ ගත්තුම, ‘අල්ලාජ් ත්‍යාලා මැවීම සියලුල මැවච්ච මහු (ඒ අවතනවීම) සඳහාය’ යන්නේය.

﴿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ﴾ الذاريات ٥٦

මිනිස් හා පින් ව්‍යෝගයන් මාඟට ඉඩාත් (සම්පූර්ණයෙන් අවතනවී මාගේ අන් පිළිගෙන පිවත්වීමට හා වැඳුම් පිළුම්) කිරීමට හැර, මා මැවුවට තැන. (51:56) මහු දුත්‍යන් එවමේද, වෙද ගුන්ට පහළ කාලේද මෙම තවහිදාය කරය. අල්ලාජ් ත්‍යාලා මෙසේ පටයයි:

﴿وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِنِ أَنَّهُ إِلَّا إِلَهٌ إِلَّا أَنَا فَاعْبُدُونَ﴾

الأنياء : ٢٥

(නවිතුමන්) ‘නියතවශයෙන්ම, (වැඳුම් පිළුම් කිරීමට අයන්) දෙවියා මා හැර අන් කිසිවෙකු නොමැත්, එකියා මාඟම වැඳුම් පිළුම් කරන්න’ නමිවූ නියෝගය (වහි) පහළ නොකර කිසියම් රසුල්වරුන් (දුත්‍යන්) අපි ගෙව

පෙර තොළවවෙමු. (21:25) තවහිදෙයේ මෙම ගොටස, දුන යන් තම සමාජයන් කැඳවු අවස්ථාවෙහිදී මුෂ්‍රිත්වරුන් (අල්ලෝහ් හැඳුල් කරන්නාන්) ප්‍රතික්ෂේප කළ ගොටසකි. අල්ලෝහ් තඟාලා මෙයේ පටසයි:

٧٠ ﴿قَالُوا أَجْنِتُنَا لِنَعْبُدَ اللَّهَ وَحْدَهُ وَنَدَرَ مَا كَانَ يَعْبُدُ آباؤُنَا﴾ الْأَعْرَافُ

එයට මවුන් ‘අප මූනුන් මිත්තන් ඇඳහිම් කළ දෙව් වරුන් අත්තර, අල්ලෝහ් පමණක් ඇඳහිම සඳහාද මෙ අප වෙත පැමිණ (කැඳවු) සිටින්නෙන්?’ යනුවෙන් අසිහා. (07:70)

මෙම කාරණාවන් අනුව කිසියම් වැදුම් පැදුම් වර්ගයන් අල්ලෝහ් ගැර අන් කිස අයවද, සම්පූර්ණ මොත්කාවරුන්වද, (අශාම්) පහළුවු රුපුල්වරුන්වද, යහපත් වලිවරුන්වද (දේව ගැන්තන්) හා අන්කිස මැව්මිවලටද යොමුකිරීම වලංගු ගොටන්නෙය. කුමක්නිසාදයන්, වැදුම් පැදුම් සියල්ල කළ සුත්තන් අල්ලෝහ්ට පමණි.

### 3. තවහිදුල් අස්ථා, වියේසිඛාන්

මෙය අල්ලෝහ් තඟාලා තම ගැන නම් (අස්ථා) කළ ගොෂ ලක්ෂණ (සිංහන්) කළ ගොෂ නාබි මූහම්මද (සල්) තුමා අල්ලෝහ් ගැන නම්කළ ගොෂ ලක්ෂණ කළ දේ මගින් විශ්වාසය කිරීම හා එම විශ්වාසය කිසියම් වෙනස් කිරීම්, වසංකිරීම්, ප්‍රමාණ කිරීම හා උදාහරණ කිරීමෙන් ගොරව මහුගේ මහිමයට මෙනින පරිදී පිළිපැදිමයි. යථාර්ථ යන් අල්ලෝහ් තම ගැන නම්කළ දේ විශ්වාස කිරීම සියලු දෙනාටම අනිවාර්යවේ.

උදාහරණයක් ලෙස අල්ලෝහ් තම ‘හයිසුල් තෙකුයුම් (නිත්‍ය පිටතානයි) යනුවෙන් නම් කරයි. මෙහිදී ‘හයිසු’

යනුවෙන් හඳුන්වන්නේ මහුගේ නාමයෙන් (අස්මාවන්) එකක් බවත්, මෙම නාමය විනාශයෙන් තොර සම්පූර්ණ පිටිතයක් (භයාත්) ව්‍යෙන්නාවන මහුගේ ලක්ෂණයෙන් (සියාත්) එකක් බවත්, තවද, අල්ලාහ් තම සම්බීත් (අසන් නාය) යනුවෙන් නමිකරයි. එය මහුගේ නාමයෙන් (අස්මා) එකක් බවත්, එය ඇස්මීම (සම්බීත්) ව්‍යෙන්නාවන මහුගේ ලක්ෂණයෙන් එකක් බවත් විශ්වාස කිරීම අතිච්චයයි. අල්ලාහ් මේ බව මෙසේ පටසයි:

﴿وَقَالَتِ الْيَهُودُ يَدُ اللَّهِ مَغْلُولَةٌ، عَلِتْ أَيْدِيهِمْ وَلَعْنُوا بِمَا قَالُوا، بَلْ يَدَاهُ مَبْسُوطَاتٍ كَيْفَ يَشَاءُ ﴾  
الملائكة: ٦٤

අල්ලාහ්ගේ අත වසා ඇති බව යුතුදෙව පටසති. මෙන් ගේද අත් වසා තිබේ. මෙසේ කිමෙන් මුහු ගාපයට ලක් වුහ. නමුත්, අල්ලාහ්ගේ දැන් විවාතට අතා. මහු සිය හිතුමනය පරිදි වියදම් කරයි. (۵:۶۴)

අල්ලාහ් තදාලා තමාට විශාල ව්‍යායන් දානය කිරීමේ දැන් තිබෙන බව පටසයි. එතිසා මහුට දානයෙන් හා ප්‍රධානයෙන් සූත් විවාත දැන් තිබෙන බව විශ්වාස කළ යුතුයි. එතමුත් මෙම දැන් ගැන සිතින් රුපනය කිරීමෙන්ද, මුවින් ප්‍රමාණ කිරීමෙන්ද, මධ්‍යාලද දැන්වලට උදාහරණ කිරීමෙන්ද වැළැකි සිටිය යුතුයි. කුමක්තිසාදයත්, අල්ලාහ් තදාලා මෙසේ පටසයි:

﴿لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ ﴾ الشورى: ۱۱

මහු හා සමාන කිසි දෙයක් තොමූතා. මහු ගුවණය කරන්නාය. නෙත් යොමා සිටින්නාය. (42:11)

තවහිදුයෙහි මෙම නොවෙස් සාරාංශය වන්නේ අල්ලාහ්

තඡාලා හෝ නැඩිනයකතුමා තියම කළ අල්ලාස්සේ අස්ථා (තම්) හා සිංහ (ලක්ෂණ) යථාත්තයෙන් කිසියම් වෙනස් කිරීම්, උදාහරණ කිරීම්, ප්‍රමාණ තිරීම හා වෘෂංකිරීමකින් තොරව ක්‍රියා කිරීමේ.

## ලැංඡහ ඉල්ල්ලාස් හි තේරුම

ලැංඡහ ඉල්ල්ලාස්, මෙය ධර්මයේ අත්තිවාරමකි. මෙයට ඉස්ලාමි ධර්මයේ ප්‍රමුඛ ස්ථානයක් හිමිව තිබේ. මෙය ඉස්ලාමිහි අනිවාර්ය කරුණුවලින් ප්‍රථම කරුණෙකි. රමානායෙහි නොවස්වලින් උසස්ම නොවසේකි. ක්‍රියාවන් පිළිගනු ලබන්නේ මෙය මුවින් ප්‍රකාශ කිරීමෙන් හා එහි පර්‍යාර්ථය කරා ක්‍රියා කිරීමෙන්.

අත්තිවායෙන්ම මෙහි තේරුමෙන්නේ නැමැදිමට සුදුස්සා අල්ලාස් තඡාලා හැර අන් කිසිවෙකු තොමූති බවය. නමුත් අල්ලාස් හැර මවන්නෙකු තොමූති හෝ මහු හැර ගවෙෂණය කරන්නෙකු තොමූති හෝ මහු හැර අන් කිසිවක් තොමූති හෝ යන තේරුම (පමණක්) තොවන් ගන්ය. මමම වැනියට අඟ දෙකක් තිබේ.

### 1. ඇති බව ප්‍රකාශ කිරීම

එය ‘ලැංඡහ’ නැමැදිමට සුදුසු කිසියම් දෙයක් නැති බව ප්‍රකාශ කිරීම.

### 2. ඇති බව ප්‍රකාශ කිරීම

එය ‘ඉල්ල්ලාස්’ නැමැදිමට සුදුස්සා අල්ලාස් පමණක් ඇති බවත්, මහු අසාමාන්‍ය බවත් මහුව නොවස් කරුවන් තොමූති බවත් ප්‍රකාශ කිරීම.

එබැවින්, අල්ලාස්ටම වැඳුම් පිළුම් කළපුනුයි. තවද, මහු

හැර අන් කිසිවෙකුට වැඳුම් පිළින් කිසිවක් නොකළ යුතුයි. යමෙකු මෙම වැකිය තේරුම්ගෙන එහි පරමාර්ථය කරා ජීර්කයට පිටුපා, ඒකඟද්වත්වය පිළිගෙන, ඒවා නිශ්චය කරමින්, ඒ අනුව ක්‍රියා කරන්නේද, මහු සහා මුස්ලිම්වරයාය. තවද, යමෙකු මෙය නිශ්චය කිරීමෙන් තෝරව ක්‍රියා කරන්නේද, මහු මුනාරික් (කුහකයා) ය. තවද, යමෙකු මෙම වැකියට එරෙහිව ජීර්කයන් නොරහි ක්‍රියා කරන්නේද, මහු මුවින් ප්‍රකාශ කළන්, මුෂරික් කාරිරේය.

### ලාඡලාහ ඉල්ලල්ලාහ් හි විශේෂන්වය

මෙම පරිභුද්ධ කලිමාවට (දිව්‍ය වැකියට) අපමණ විශේෂයන්ද, අධික ප්‍රයෝග්‍යනයන්ද තිබේ.  
01.අපයට නියමවූ ඒකඟද්ව විදින් එහි ස්ථීරව සිටිමෙන් වැළක්වීමට හේතුවේ. බුහාරී සහ මුස්ලිම් ගුන්ත්වල සඳහන් පරිදි නැඩී තායකාතුමා මෙසේ පටසයි:

(يَخْرُجُ مِنَ النَّارِ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ وَفِي قَلْبِهِ وَزِنٌ شَعِيرَةٌ مِنْ خَيْرٍ،  
وَمَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ وَفِي قَلْبِهِ وَزِنٌ بُرْأَةٌ مِنْ خَيْرٍ، وَيَخْرُجُ مِنَ النَّارِ  
مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ وَفِي قَلْبِهِ وَزِنٌ دُرْأَةٌ مِنْ خَيْرٍ). رواه البخاري ومسلم

ලාඡලාහ ඉල්ලල්ලාහ් යනුවෙන් පටසන යමෙකුලේ සිතෙහි තිරිගු පිටි ප්‍රමාණයක කුසල් තිබේ. මහුද, ලාඡලාහ ඉල්ලල්ලාහ් යනුවෙන් පටසන තවත් යමෙකු ගේ සිතෙහි තිරිගු ඇට ප්‍රමාණයක කුසල් තිබේ. මහුද, ලාඡලාහ ඉල්ලල්ලාහ් යනුවෙන් පටසන තවත් යමෙකු ගේ සිතෙහි පරමාණුව ප්‍රමාණයක කුසල් තිබේ

மஹுட அபாயன் நிதிஹாச வெதி.

02. மினிச் சா பின் வர்ணயன் வாத லட்சேட் மேம (கலை) தேவூ விகிய நிசாய. அல்லாஹ் பவூஸ்:

﴿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا يُعْبُدُونَ﴾ الذاريات: ٥٦

தவத், மினிச் சா பின் வர்ணயன் மூலத ஢ஹாத்து (சுதி பூர்ணாயன் அவதானலி மான்ச அஞ் பிலி஗ென மூலத பம் ஊங் விழுமி பீழுமி) கிரீமே ஹர மா மூலியே நாது (51:56)

03. டீநயன் லாத லட்சேட்டே, வேட குந்தி பஹல்வையேட் மேம் சூட் சாய. அல்லாஹ் பவூஸ்:

﴿وَمَا أَرْسَلْنَاكَ مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِيَ إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونَ﴾ الأنبياء: ٢٥

நலிநூல்கீ, கலை பேர லறு சூடு டீநயைக்குவும் ‘நிச்வய வியயைன்’ம் விழுமி பீழுமி கிரீமே அயன் தெவிய, மா ஹர அந் கிசிவேகு அனாமூத. லாதிசு மூலத விழுமி பீழுமி கரன்து’. யானுவென் அபி வகீ மகின் பவூஸ் ஆதீநொழு. (21:25)

04. மேய டீநயன்கே காலைமே யானுரய. சூடு டீநயன்’ம் மேய கரு காலைவூ. மஹுட் நம சமாப்யன் காலைவைய் மேலோசை.

﴿أَعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَهٌ غَيْرُهُ﴾ الأعراف: ٧٣

அல்லாஹ் விழுமி பீழுமி கரன்து. மஹு ஹர கலை கிசியமி தெவியேகு அனாமூத. (7:73)

05. மேய அல்லாஹ் சிஹிக்கிரீமே தீக்கரீ (ஹாவநா) வளைன் ஞாஷ்வ யேகி. நலிநூயக தூமி மேசே பவூஸ்:

(أَفْضَلُ مَا قُلْتُ أَنَا وَالنَّبِيُّونَ مِنْ قَبْلِي لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ)  
رواه مالك في الموطأ

මමද මට පෙර ආ නඩිවරයි පැවැසු වැදගත් දිවා වැකිය  
'ලාංඡල ඉල්ලේලාංඡල වහේදහු ලා හේකලහු' යන්නෝය.  
(මුවත්තා ගුන්ථය අසුරෙනි)

## ලෑංඡල ඉල්ලේලාංඡල හි කොන්දේසි

ලාංඡල ඉල්ලේලාංඡල කොන්දේසි හතකින් සමන්විතයි. දායාරෘති මෙයින් කිසිවක් කිසියම් වෙනස් කිරීමකින් තොරව එකසේ පිළිජිත්ත්තේන්ද එවිට මෙම කැලීමාව වලංගු වේ. ඒවා මෙමසේය.

### 1. දැනුම

වැළකීම (ප්‍රතික්ෂේප කිරීම) හා නිරතවීම (ස්ථීර වීම) යන තේරුමද, ඒ අනුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයද වටහා ගැනීම.

අල්ලාංඡල වැළුම් පිළුම්වලට සූදුස්සාය, ඒකීකායා, මහුව හැර අන් කිසි ගෙනෙකුට කරන වැළුම් පිළුම් වලංගු නොවන බව දායාරෘති වටහා ගෙන ඒ අනුව ක්‍රියා කරන්නේද, යථාත්‍යතාවන් මහු තම බුද්ධිමත්තය. අල්ලාංඡල මෙමසේ පවසයි:

۱۹ ﴿فَاعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللَّهُ﴾ محمد :

එනිසා දැනාගන්න, නිශ්චය ව්‍යාපයන්ම අල්ලාංඡල තඟාල හැර (අවනත්) කිසියම් දෙවියකු නොමැත. (47:19) නඩි නායකත්තා මෙමලය පවසයි:

(مَنْ مَاتَ وَهُوَ يَعْلَمُ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللَّهُ دَخَلَ الْجَنَّةَ) رواه مسلم

කටයරකු, වැදුම් පිදුම්වලට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැති බව තේරුම් ගෙන සිටියදී මරණ යට පත්වෙන්නේද, මහු ස්වර්ගයට පිවිසේ. (මුස්ලිම් ග්‍රන්ථය ඇසුරෙනි)

## 2. නිය්වය කිරීම

මෙය මතිස් හා පින් වර්ගයේ මෙහෙන්වරු (යක්ෂ යන්) පතුරුවන සැකායෙන් තොරව, තම සිතා සන්ස්ක්‍රන් වනශයේ නිය්වයකර ජහාදා (සාක්ෂිය) ප්‍රකාශ කිරීමේ. නමුත්, එය ස්ථීරයෙන් හා නිය්වයෙන් කිව පුන්‍ය. අල්ලාහ් මෙයේ පවසයි:

﴿إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا﴾

الحجرات: ١٥

නියත ව්‍යායන්ම (සත්‍ය) විශ්වාස වන්තයන් කටයුදායන්, මවුන් අල්ලාහ් හා මහුගේ දුත්‍යා කොරෝන් විශ්වාසය කිරීමෙන් පසු (මේ ගැන කිසියම්) සැකායන් නොකර සිටින්නන්ය. (49:15) නබිතුමා මෙයේ පවසයි:

(أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَنَّيْ رَسُولُ اللَّهِ لَا يَنْقُضُ اللَّهُ بِهِمَا عَبْدَهُ غَيْرُهُ  
شَاهِدٌ إِلَّا دَخَلَ الْجَنَّةَ) رواه مسلم

අල්ලාහ් හැර අන් දදවියකු නොමැති බවත්, ම අල්ලාහ්ගේ දුත්‍යා බවත් සාක්ෂි දරා කියමි. සැකායන් තොරව මෙම කරුණු දෙක මත අල්ලාහ්ට බැඟ දකින

දායයා ස්වර්ගයට පිවිසේ.

### 3. පිළිගැනීම

මෙය මෙම කලිමාවට අඩංගු සියලු දේ සිතින් හා මුවින් පිළිගැනීමයි. තවද, නබිනායක තුමාගේ කියමන් හා එතුමාගෙන් ලැබූ සියලු දේ කිසියම් ප්‍රතික්ෂේප යෙන් තොරව පිළිගැනීමයි. අල්ලයේ පටසයි:

﴿أَمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلُّهُمْ بِاللَّهِ  
وَمَلَائِكَتِهِ وَكُنْبُرِهِ وَرَسُلِهِ لَا تَنْفَرُقُ بَيْنَ أَحَدٍ مِنْ رَسُلِهِ وَقَالُوا سَمِعْنَا  
وَأَطْعَنَا غُفرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ﴾ البقرة ٢٨٥

තමාගේ ස්වාමියා (අල්ලයේ) විසින් පහළ කළ සියලු දේ රසුල්වරුන් (දුත්‍යන්) විශ්වාස කළහ. එමස් විශ්වාස වන්තයන්ද විශ්වාස කළහ. (මෙම) සියලු අදනාම මලාඛකාවරුන්, දේව ගුන්ථයන් හා රසුල් වරුන් විශ්වාස කළහ. අපි රසුල්වරුන් අතර වෙනස්කම් ඇති අනාකාරන්තනමු. තවද, අපි ඇසුවෙමු. පිළිපැදිදෙමු. දෙවුනේන්, මධ්‍යෙන් අපි සමාච අයදින්තනමු. මබ වෙන ද අපි යළි පැමිණෙන්තනමු. යනුවෙන් මවුනු පැවසීහ. (2:285)

හැරිආ, නීති රිතිවලින් නොවසක් හෝ එහි දැන්ඩ නීතිය හෝ මේ සියල්ල හෝ ප්‍රතික්ෂේප කරන්නන් මෙම (කලිමාව) පිළිගෙනෘත්තන් හා ප්‍රතික්ෂේප කරන්නයි. මෙවතන්නන්ට ගෙවකම්ව දදන දඩුවම හෝ අතවරයට දදන දඩුවම හෝ බහුභාරු පේවනය හෝ හිමිකම් නීතිවිතියන් හෝ මෙවති දේ ප්‍රතික්ෂේප

කරන්නන් උදාහරණයකි. අල්ලාභ් මෙසේ පටයයි:

﴿وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمْ  
الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ﴾ الأحزاب: ٣٦

අල්ලාභ් ත්‍යාලා හා නබිනුමා යම් කිසි දෙයක් තීරණය කළයින් පසු ඒ ගැන විකල්ප තීරණ ගැනීමේ අයිතිය කිසියම් විශ්වාසවන්ත පූරුෂයෙකුට හෝ ස්ත්‍රීයෙකුට නොමැත. (33:36)

#### 4. වහළ්වීම

එය පරිගුද්ධ කළීමාව දැනුම්දෙන පරිදි වහල් (යටත්) විමයි. වහළ්වීම හා පිළිගැනීම අතර වෙනසක් තීග්‍රී. පිළිගැනීම යන්නේ (කළීමෘව්) තේරුම ලුවන් ප්‍රකාශ කිරීමයි. වහළ්වීම යන්නේ ක්‍රියාවන් පිළිපැදිමයි. යමෙකු ලැබුලාභ ඉල්ලාභ් හි තේරුම දැන ගෙනදා එය තිශ්වයකරද, පිළිගැනුද සිටි. තාමුන් ඒ අනුව එහි ඉලක්කය කරා මහු ක්‍රියා නොකරන්නේද එය තිශ්වලලවේ. අල්ලාභ් මෙලෙස පටයයි:

﴿وَأَتَيْتُو إِلَيْ رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ﴾ الزمر: ٥٤

තවද, (මත්‍යාගයන්, ටෙදනාවට ලක්වීමට පෙර) මබ ගේ අද්වියා වෙතට (පව සමාව අයද) යොමුවන්න. සම්පූර්ණයෙන්ම මහුව වහළ්වන්න. (39:54) තවද මහු මෙය මෙසේ පටයයි:

﴿فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكُ فِيمَا شَرَجَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوْنَا﴾

فِي أَنفُسِهِمْ حَرَجٌ مُّمَا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا ﴿٦٥﴾ النساء: ٦٥

මබ ඔද්ධියා මත දිවුරා කියමි. මවුන් තමන්තුල අභිජු ප්‍රග්‍රහණවලදී මබව විනිශ්චයකරු ලෙස පිළිගැනීමෙන් පසු මබ කළ විනිශ්චය ගැන තුළේනිමත්වී එම විනිශ්චය පිළිගන්නාතුරු මවුහු විශ්වාස වන්තයන් විය නොහැක. (4:65)

### 5. සත්‍යභාවය

සත්‍යභාවය අල්ලාඟේ සමගයි. එය විශ්වාසය කොරජිඳ, ප්‍රතිපත්තිය කොරජිඳ සත්‍යවන්තය විය යුතුයි. අල්ලාඟේ මෙමසේ පටසයි.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَكُوْنُوا مَعَ الصَّادِقِينَ ﴿١١٩﴾ التوبه: ١١٩

විශ්වාසවන්තයකි, අල්ලාඟේ තංාලාට බියවී (ප්‍රකාශයන් භා ක්‍රියාවන්) සත්‍යවන්තයන් සමඟ සිවින්න. (9:119) නබ් නායක තුමා පටසයි

(مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ صَادِقًا مِّنْ قَبْلِهِ دَخَلَ الْجَنَّةَ) رواه أحمد في المسند

කාවරකු තම සිතින් සත්‍යයන්ම ‘තැමදීමට සුදුසේසා අල්ලාඟේ හැර අන් කිසිවෙකු නොමැත’ යනුවන් පටසන්තන්ද මහු ස්වර්ගයට පිවිශයි. (මුස්තද් අහ්මද්)

යමෙකු එහාදත් (සාක්ෂිය) මුවින් පටසා එහි යථාර්ථය සිතින් ප්‍රතික්ෂේප කරන්නන්ද මහුට ජය නොලැබේ. මහු මුනාගින් වරුන්ගෙන් අයයක්වේ. නබ්නායනනුමා ගෙන ආ දේශීන් සමහරක් හෝ සියල්ල එහා බොරු කිටීම සත්‍යභාවය තැනි කිරීමි. මන්දයන්, අල්ලාඟේ

තව් නායකතුමාව පිළිපිදින ලෙසත්, මහු සත්‍ය කරන ලෙසත් අපට අණකර ඇත. තවද, අල්ලාහ් එය තම පිළිපැදීම සමගම මෙසේ සඳහන් කරයි.

﴿قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ...﴾ الور : ٥٤

(නඩිතුමනී) පවසන්න. ‘අල්ලාහ් තංාලාව පිළිපිදින්න. තවද, (මහුගේ) දුනයාද පිළිපිදින්න. (24:54)

## 6. විත්ත පාරිජුද්ධිය

එය මිතිසා සියලු සිර්කයෙන් තොරව පවතු සිතු විල්ලෙන් තම ක්‍රියාවන් තිස්කලාක කිරීමයි. මහුගේ ප්‍රකාශ හා ක්‍රියා සියල්ල අල්ලාහ් වෙනුවෙන් යන විත්ත පාරිජුද්ධියෙන් හා මහුගේ ත්‍යැපිය අපේක්ෂා වෙන් තිබීමයි. මෙහි මූණිවිචාර හෝ ප්‍රසිද්ධිය හෝ උහා සිතුවිල්ල හෝ කෙනෙකුගේ වාසිය හෝ බාහිර, අභ්‍යන්තර ආසාවන් හෝ යමෙකුගේ ආදරයට ක්‍රියා කිරීම හෝ මද්හැසුව අඛ්‍බැහිවීම හෝ අල්ලාහ්ගේ යහ මග හැර අන් මගන් පිළිපැදීම හෝ තොටිය යුතුයි. තමුන්, අල්ලාහ් වෙනුවෙන් කැඳවීමේ හා පර ලොවහි ත්‍යැපිය තිබීම අවශ්‍යයයි. කිසියම් කෙනෙකුගේ ප්‍රතිලාභය හෝ තුතිය සිතින් අපේක්ෂා තොකල යුතුයි. අල්ලාහ් පවසයි:

﴿أَلَا إِلَهُ الدُّنْيَا الْخَالِصُ﴾ الزمر : ٣

දැනගන්න, පිටිසිදු වත් පිළිවෙන් (සියලු අදහිමයන්) අල්ලාහ්ය. (39:3) අල්ලාහ් තංාලා මෙය මෙසේ පවසන්නේය:

﴿وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ﴾ البيت: ٥

අල්ලාභ් තංචාලා ගෙවෙහි තමන්ගේ වැදුම් හිඳුම් (යහපත් මර්ගයෙන්) වින්ත පාරිගුද්ධීයෙන් කිරීම සඳහා මුහුද අනිකරන ලදී. (98:5) තවද, බුහාරී හා මූස්ලිම් ගුන්පයෙහි සඳහන් නැඩිතුමා පැවැසු වැකියක් උත්තාන් (රලි) මෙහේ පවසයි.

(فَإِنَّ اللَّهَ قَدْ حَرَمَ عَلَى النَّارِ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ يَسْتَغْفِي بِذَلِكَ  
وَجْهَ اللَّهِ) رواه البخاري ومسلم

නිශ්චයවෘයෙන්ම යමෙකු අල්ලාභ් තංචාලාගේ තුළේතිය තකා ‘දෙලාභ ඉල්ලල්ලාභ’ යනුවෙන් පවසන්නේද, මහුද අල්ලාභ් අපාය තහනම් කරයි. (බුහාරී හා මූස්ලිම් ගුන්ප ඇසුරෙනි)

## 7. අල් මහඩ්ලා-ආදරය කිරීම

අල්මහඩ්ලා යන්නේ, මෙම වැදගත් වැකිය (කලීමට) ද, එය දහුම්මිලදන කරුණිද, එහි අරමුණිද ආදරය කිරීමයි. එතියා අල්ලාභ්ට හා මහුගේ රසුල්වරයාට ආදරය කළ යුතුයි. එම ආදරය අන් සියලු ආදරයට වඩා උසස්විය යුතුයි. තවද, ආදරය කිරීම පිළිබඳ නොන් දේසිය හා එයට අවශ්‍ය දේ අනුගමනය කළ යුතුයි.

එබැවින්, අල්ලාභ් තංචාලට, මහුගේ ගෞරවය, කීර්තිය, බිය, අපේක්ෂාව යනාදියෙන් යුත් ඇල්ලමන් ආදරය කළ යුතුයි. එසේම පෝදුවෙන් මක්කා, මදිනා හා දේවස්ථානය (මස්මීද්) යන අල්ලාභ් ප්‍රීයකරන ස්ථානය, රමසාන් මාසය, හැඳී මාසය (ප්‍රථම) දින දහය හා

වෙනත් අල්ලහ් ප්‍රීයකරන කාල පරිවැශේදයන්ද, තබාවරුන්, රසුල්වරුන්, මලාඕකාවරුන්, සත්‍යවත්තයන්, පරිත්‍යාග්‍යීලින්, යහපත්ගීලින් හා වෙනත් අල්ලහ් ප්‍රීය කරන අයද, තැමේම, සකාතය ගෙවීම, උපවාසයේ යෝදීම හඳු කර්ත්වය ඉටු කිරීම යන අල්ලහ් ප්‍රීය කරන ක්‍රියාවන්ද, දික්රී (සිහිකිරීම) හා කුරානය පාර්යනය කිරීම යන අල්ලහ් ප්‍රීයකරන මූලින් ප්‍රකාශ කරන ලද්ද ආදරය කළ යුතුයි.

තවද, තම පිළිබඳ ආදරයටද, තමාගේ ආසාවටද හා ප්‍රීයටද වඩා අල්ලහ් පිළිබඳ ආදරයට වැදගත් තැන දීම ආදරය කිරීමෙකි. තවද, මහු අප්‍රීය කරන ලද අප්‍රීය කිරීමද ආදරයෙකි. මහු කාගිර්වරුන් (ප්‍රතික්ෂේප කරන්නන්) අප්‍රීය කරයි. එනම්, කුර්‍යා, අකුසල් හා පාප ක්‍රියාවන් අප්‍රීය කළ යුතුයි. අල්ලහ් මෙයේ පටසයි:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنِ دِينِهِ فَسَوْفَ يَأْتِي اللَّهُ بِقُوَّمٍ  
يُعَذِّبُهُمْ وَيُحِبِّبُهُنَّهُ أَذْلَلُهُ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّهُ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي  
سَبِيلِ اللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ ﴿ المائدة : ٥٤﴾

විශ්වාස වත්තයන්, මෙනෙන් කවරෙකු හෝ මහුගේ අභාම අතහැර යන්නෙන්ද, (අල්ලහ් තාක්ෂණ කිසියම් පාඨුවක් නොවත්තෙය.) එවිට අල්ලහ් වෙනත් සමාජ යන් ගෙන එයි. මහු මවුන්ට ආදරය කරයි. මවුහුද මහු ආදරය කරයි. මවුන් මූලික්වරුන් (විශ්වාස වත්තයන්) සමාජ කිකරුවත්න්ද, කාගිර්වරුන් (ප්‍රතික්ෂේප කරන්නන්) සමාජ ඇකිකරු වෙන්ද හැසිරෙනි. අල්ලහ්ගේ මෙහි සටන් කරනි. කින්දා කරන්නන්ගේ

தின்டாவலு நொலிய வெளி. (5:54)

## முஹம்மதுர் ரஸ்குல்லேஷன் ஹி தெரும்

மேலை தெரும் வந்தேய், நல்லாயகத்துமா இடம் தினிச் சமூதய கரு உவினலட அல்லாகே டீநூயா (ரஸ்கு) ஹ டாச்யா (அவிட்) எஸ் லாஹிருவடி, அஹாயந்தருவடி இநைகாநீம் சங மஹு அஞ் கல தே பிலிப்பெடிமேன், மஹு இநூவத் கல தே சநா கிரீமேன் ஹ மஹு உலக்ஸ்வி தே ஒலக்கீமேன் உகி அரமுஞ் கரு க்ரியா கிரீமே. தலடி, அல்லாஹ் நியம கல பர்஦ி வழுதி பிழும் கிரீமே.

நலி நாயகத்துமா அல்லாஹ்ஸெல் டீநூயா வாயைன் சுகாசி தீவு கருஷு தேகாக் கிளி. உய அவிடு (டாச்யா) ஹ ரஸ்கு (டீநூயா) உந்தேந்தை. மேம் கருஷு தேக நலி நாயகத்துமா கொரெஹி சீமாவ ஓக்ஸ்வா யாமடி, அவ்வக்ஸேரு கிரீமெ நாதிகரை. மஹு அல்லாஹ்ஸெல் டாச்யா ஹ டீநூயாய. மஹு மேம் உநுமி லக்ஷ்ண தேகைகின்ம சியலு மூவுமி அதர சுமி பூர்ண வந்தயை. மேலை அவிட் ஹி தெரும் அங்கா டாச்யாய. உநமி மஹு உவினலட அங்குந் தினிச்சுந் சே தினிச்சாய. மஹுந் வ சிட்ட வின தே மஹுவடி சிட்டுவந்தேய. அல்லாஹ் மேசே பவசயே.

﴿ قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مُّثْلُكُمْ ﴾ الكهف: ١١٠

(நலிதுமநி,) மை பவசன்ன, நிச்வய வாயைன்ம மேம் மலூ சே தினிசைகி. (18:110) தலடி, அல்லாஹ் பவசயே:

﴿الْحَمْدُ لِلّهِ الَّذِي أَنْزَلَ عَلَى عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَلْ لَهُ عِوْجَاهًا﴾ الكهف: ١

සියලුම ප්‍රයාසා තමාගේ දායයා වෙත කිසියම් ඇදයක් (අඩුවක්) නොමැති කුරානය පහළ කළ අල්ලාහ් තෘපාලා වම හිමිවේ. (18:1)

රසුල් යන්නේ මුදු මිනිස් සමාජයන් වෙත අල්ලාහ් අද්වියන් කරා කාඳුවීම සඳහා එවනාලද සුජාරාංචි පතන්නා හා අවවාද කරන්නාය.

මෙම කරුණු අදක මත සාක්ෂි පැනීම නබිනායක තුමා ගොරෙහි පහසුවෙන් සිත්මද, සීමා ඉක්මවා යාමද වළක් වයි. නබිතුමා මහුගේම සමාජයේ (සාමාන්‍ය) ගොනොස් ලෙස තර්ක කරන්නන් එතුමා අවතක්සේරු කරන්නන්ය. එතුමා පිළිබඳව සීමා ඉක්මවා කරන්නන් මහු දායයා යන සේවානයෙන් බහුරුකර වැඳුම් පිළුම්වලට සුදුස්සා කිරීම වන්, අල්ලාහ් හාර එතුමාගෙන් පවත සම්බ අයදේවන්, (අල්ලාහ් හාර මහු සුදුස්සා නොවී සිටියදී) තමන්ගේ අවශ්‍යතා ඉවුකිරීම හා කරදරයෙන් මුදුවීම සඳහා ඉල්ලීමෙන් පටන් ගන්න. තවන් පිරිසක් එතුමාගේ සංග්‍රීතය ප්‍රතික්ෂේප කළ අතර එතුමා පිළිපැදිමෙන් අඩු පාඩු කළහ. තවද, එතුමා ගෙන ආ අද්ව එරෙහි විරුද්ධ ප්‍රකාශවල නිරතව සිටිහ.

## විශ්වාසයේ අනිවාර්ය කරුණු

නියත්වයෙන්ම ප්‍රකාශයේ හා ක්‍රියාවලි වලංගුණාවය හා පිළිගැනීම පවතින්නේ නිවැරදි ප්‍රතිපත්තිය මත බව අල් කුරානයේ හා අල් හඳුසියේ අයාර මාරුගයෙන් දැන ගන්නට ලැබේ. එතිසා ප්‍රතිපත්තිය නිවැරදි නොවන්නේද, එවිට එම ප්‍රතිපත්තියෙන් සිදුවන සියලු ප්‍රකාශයන් හා ක්‍රියාවන් අවලංගුවේ. අල්ලාහ් මෙමස් පවසයි:

﴿ وَمَنْ يَكْفُرُ بِالْإِيمَانِ فَقَدْ حَبَطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ ﴾

المندبة: ٥

තවද, කටයුතු විස්වාසකිරීම ප්‍රතික්ෂේප කරන්නේද, මහුගේ ක්‍රියාව විනාශවේ. තවද, මහු පරලොවෙහි අලාභ යට පත්වූ අය සමඟ සිටී. (٩:٥) තවද අල්ලාභ මේලෙස පවසයි:

﴿ وَلَقَدْ أُرْحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ، لَأَنَّ أَشْرَكْتَ لَيْجَبَّنَ عَمَلَكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ ﴾ الرෝ: ٦٥

තවද, (න්ත්‍රිතුමනී) මබ (අද්වියාච) සිර්ක් කිරීමෙහි යෙදෙන්නේද, මබගේ ක්‍රියා සියල්ල විනාශවේ. මබ අල්භ කරවන්නාගන් කෙනෙකු ලෙස පත්වේ. යනුවෙන් මබවන් මබට පෙර සිටී අයවත් වහි (වෛද වැකිය) මගින් පවසන ලදී. (39:65)

නියත වශයෙන්ම නිවැරදි ප්‍රතිපත්තිය (අක්දා) වන්නේ, අල්ලාභද, මහුගේ මලාභකාවරුන්ද, මහුගේ මේව ගුන්පද, මහුගේ දුත්‍යන්ද, අවසාන දිනයද, ඉරණමද වින්ත පාරිගුද්ධියෙන් විස්වාස කිරීම බව අල් කුරානය හා අල් භද්‍යය අනාවරණය කරයි.

ඡ්‍යෙවින් මෙම කරණු හය නිවැරදි (පැහැදිලි) මුලික ප්‍රතිපත්තියෙකි. කුමක්නිසාදයන්, අල්ලාභ වෛද ගුන්ප පහළ කළේද නබෑ මූහම්මද (සල්) තුමා එවැවූ මෙම නිවැරදි ප්‍රතිපත්තිය කරය. මෙය රමාන් (විස්වාස කිරීමේ) අනිවාර්ය කරණු ලෙස හඳුන්වේ.

### 1. අල්ලාහ් ශකයෙහි විශ්වාස කිරීම

මෙය නැමැදිමට සුදුස්සා හා හිමිකාරයා, අල්ලාහ් හැර අන් කිසිවෙකු තොමැති බව විශ්වාස කිරීමයි. කුමක් නිසාදයන්, මහු මහුගේ දායාත්‍ය මෙන්නාය. මවුන්ට උපකාර කරන්නාය. ආහාර සපයන්නාය. මවුන්ගේ රහස්‍ය හා පරහස දැන සිටින්නාය. මවුන්ගෙන් අවතාචනන්නන්ට (අඹහීම් කරන්නන්ට) ත්‍යාගද, පාපකරුවන්ට දැඩුවමද දීමට ගන්නි වන්නාය. අල්ලාහ් මිනිස් හා ජින් වර්ගයන් මතා මෙම ඇඹහීම ඉටු කිරීම සඳහා මවුන්ට අන් කළාය. අල්ලාහ් මෙයේ පවසයි:

﴿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ، مَا أُرِيدُ مِنْهُمْ مِنْ رُزْقٍ وَمَا أُرِيدُ  
أَنْ يُطْعِمُونَ، إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ﴾ الذاريات: ٥٦-٥٨

තවද, ජින් හා මිනිස් වර්ගයන් මෙහට ඉඛාදන් (සම්පූර්ණ යෙන් අවතනාවී මාගේ අන් පිළිගෙන ජිවත්වීමට හා මෙහට පමණක් වැදුම් හිඳුම්) කිරීමට හැර මා මැඩුයේ නැඹා. මා කිසියම් සම්පතක් මවුන්ගෙන් අපේක්ෂා තොකරමි. මෙහට මවුන් ආහාර සැපයීමද අපේක්ෂා තොකරමි. නියන වශයෙන්ම අල්ලාහ් තංචාලා ආහාර සපයන්නාය. බලවත් ගන්නිවන්ත්‍යාය. (51:56-58)

අල්ලාහ් දුනුවන් එවැවැද, වෙද ගුන්ට පහළ කාලේද මෙම සත්‍යනාවය පැහැදිලි කිරීමටන් එය කරා කැඳවීමටන් එයට විරුද්ධ දේශීන් වැළකී සිටිමටන්ය. අල්ලාහ් පවසයි:

﴿وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولًا أَنْ اعْبُدُوا اللَّهَ وَاجْتَبَيْوَا الطَّاغُوتَ﴾

கிண்வயவாயைந் ம வெ அல்லாஹ் வம் வைகும் பீகும் கரன்ன. யக்ஷயந் (தேஶநான் வருந்) வென் வைக்கின்ன. யங்குவென் பூவ்சிம் சுதா அபி சும் சுமாச்சுவம் ரஸுல்வருந் (தீர்யந்) வாவோம். (16:36)

மேல் ஒலைந் ஹி யர்த்து வின்னே பூர்த்து கிறீம, வியவிம, அபேக்ஷ கிறீம, நைமெட்டி, உபவாஸ கிறீம, காபீம, சார கிறீம ஹ வெநான் அஷ்ஹீம் சியல்ல அல்லாஹ் வெநு வெந் யந வின்த புரீஷுத்தியைந் மஹு ல்கந்வை கிறீமே. மேல் சுமிபூர்த்தி ஆர்தரயைந் பூத் அல்லேந்தீடு, வியந்தீடு திவிய பூத்தீடு. அல் கூர்யானயைகி அவிக அலை சுதாந் வின்னே மேல் வைங்கன் இலிகா கரங்கு பீகிலங்கு. அல்லாஹ் மேலே பவசை:

﴿فَاغْبِدُ اللَّهَ مُخْلِصًا لِهِ الدِّينُ ، أَلَا لِلَّهِ الدِّينُ الْعَالَمُ ﴾ الرِّزْرِ: ٢﴾

மை அங்கம் கொரைகி புரீஷுத்தியைந் அல்லாஹ் நமடின்ன. சூகாநெந்ன, புரீஷுத்தித் தூகம (ஓ அயந் நைமெடு சியல்ல) அல்லாஹ்வம் கிரிவே. (39:2,3) தலடி, அல்லாஹ் பவசை:

﴿وَقَضَى رَبُّكَ أَلَا تَعْبُدُوا إِلَّا إِيَاهُ ﴾ الإِسْرَاءُ: ٢٣﴾

மஹுவம் ஹர (அந் கிசிவேக்குவ) வெ னாஷ்ஹா அலை மாவி தெவிய, தியம் கரகி. (17:23) தலடி அல்லாஹ் பவசை:

﴿فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهِ الدِّينُ وَلَا زَكَرَةَ الْكَافِرُونَ ﴾ غَافِرُ: ١٤﴾

தநிய, காரிரீவர் புதிக்கைப் புதின், வெலை சுமிபூர்த்தி யைந் ம அவதநாவி ஆங்கம் கொரைகி புரீஷுத்தியைந் மஹு வெந பமனக் பூர்த்து அய்கின்ன. (40:14)

අල්ලාහ් තංගාලා තම දායාන්ට අතිච්චේ කළ සියලු දේ හා ඉස්ලාමයෙහි භාෂිත කරුණු මෙන්ට නියම කළ දේ විශ්වාස කිරීමද අල්ලාහ් විශ්වාස කිරීමෙකි. එවා, වැදුම් පිදුම් කිරීමට අල්ලාහ් හැර අන් කිසිවෙකු තොම්ති බවත්, මූහ්මතන්තුමා අල්ලාහ්ගේ දුත්‍ය බවත් සාක්ෂි දීම, සලාන් නැමුදම ඉවුතිරීම, සකානය ගෙවීම, රාමයාන් උපවාස ගිලයේ යෙදීම හා ගක්තිවන්ත්‍යන් හැඳු කර්ත්වය ඉවුතිරීම යනාදින්ද, ජ්‍යෙෂ්ඨ (ආගම) අතිච්චේ කළ වෙනත් කාර්යයන්දවී. මෙයින් උතුම් හා වැදුගත් කරුණ වන්නේ ලාඛලාහ ඉල්ලාලුව මූහ්මදුර් රසුලුල්ලාහි යන්නේය.

මෙම විශ්වය මැවවෙද, තම දානය හා ගක්තිය මත ලොව වැසියන් පාලනය කරන්නේද අල්ලාහ්ය. මහු මෙලොව හා පරලොව පාලනය කරන්නාය. සියලු ලොව වැසියන්ගේ පාලනයාය. මහු හැර අන් කිසි මවත්නෙකුද පාලකයෙකුද තොම්ති.

මහු රසුලුවරුන් එවිටෙද, වෙද ගුත්ථ පහළ කළේද දායාන් ගිලාවර කිරීමටද මුවන්ගේ ජේග්‍රහණය උදෙසා කැඳවීමද මෙලොව හා පරලොවහි මුවන්ගේ යහපතද උදෙසාය. මේ සියලුලෙහි මහුට සමානව කිසියම් දදයක් තොම්ති. අල්ලාහ් මෙසේ පවසයි:

۱۲: أَللهُ خالقُ كُلِّ شَيْءٍ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ ﴿الرُّمُر﴾

අල්ලාහ් සියලු දේ මවත්තාය. තවද, මහු සියලු දේ මෙයෙහි වැකිව යුත්තාය. (39:62)

අල් කුර්ඩානයෙහි හා නාබි තුමාගේ වැකියෙහි සඳහන් අල්ලාහ්ගේ අලංකාර තාමයන් හා ග්‍රෑශ්‍ය ලක්ෂණයන්

කිසියම් වෙනස් කිරීමෙන්, වසංකිරීමෙන්, රුපකිරීමෙන් හා උදාහරණ කිරීමෙන් තොරව විශ්වාස කිරීමද අල්ලයේ විශ්වාස කිරීමකි. ඒ සමගම, මෙම නාමයන් හා ලක්ෂණ යන් මැවිමිවලට ම්‍යුළු තොකර, ලක්ෂණ කිරීමට සුදුස්සා වන අල්ලයේගේ මෙම නාමයන් හා ලක්ෂණයන් දැනුම් දෙන කරුණුද විශ්වාස කළ යුතුයි. අල්ලයේ පවසයි:

﴿لَيْسَ كَمِثْلِهِ شَيْءٌ ، وَهُوَ السَّمِينُ الْبَصِيرُ﴾ الشورى: ۱۱

මහු හා සමාන කිසි දදයක් තොමැන. මහු කන්දී නොත් යොමා සිවින්නාය. (42:11)

## 2. මලාංකාවරුන් විශ්වාස කිරීම

මලාංකාවරුන් පිළිබඳ විශ්වාසය පොදුවන් හා පූජාල් ව්‍යායයන් පවතී. එහෙයින්, මූස්ලිම වරයෙකු අල්ලයේ තංාලාව මහු වෙනලද මලාංකාවරුන් සිවින බවත්, මවුන් තම අල්ලයේ කෙරෙහි නැමුදුමෙහි නිරත්ව සිවින බවත් විශ්වාස කළ යුතුයි. මවුන් විවිධ කණ්ඩායම් ව්‍යායයන් සිවිති. මවුන්ගෙන් අර්ථය ඉඩලීම භාර අයද, ස්ටර්ගය හා ඇපාය භාර අයද, දායයන්ගේ ක්‍රියාවන් රකින අයද සිවිති. එහෙයුම පූජාල් ව්‍යායයන් අල්ලයේ හා නැඩිතුමා තම කළ අයද විශ්වාස කළ යුතුයි. මවුන් පිබිලි, මිකාරල, ආපායේ භාරකරු මලින්, සුද්ධී පිළිම භාර ඉස්රාගිල් හා මෙවුන්නාන්ය. නඩි තුමා පැවැසු බව අයිජා (රලි) තුමිය මෙමස් පවසන්නිය:

(خَلَقْتِ الْمَلَائِكَةَ مِنْ نُورٍ، وَخَلَقْتِ الْجَاهَ مِنْ مَارِجٍ مِّنْ نَارٍ، وَخَلَقْتِ آدَمَ مِمَّا

وَصَفَ لَكَ ) رواه مسلم

මලා ඉකාවරුනා ආලෝකයෙන්ද, පින්වරුන් දල්වන හින් නොන්ද, (නඩි) ආදම් (ප්‍රථම මිතිසා) මබලාට වර්ණනා කළ දේශීන්ද (පස්වලින්ද) මතනලද්දේය. (මුස්ලිම් ගුන්පය ඇසුරෙනි)

### 3.වෙද ගුන්ප විශ්වාස කිරීම

අල්ලාහ් ත්‍යාලා තම යථාර්ථය පැහැදිලි කිරීම හා මහු කරා කැඳවීම සඳහා මහුගේ නඩි (වක්තු) වරුන්ට හා රසුල් (දුන) වරුන්ට වෙද ගුන්ප පහළ කළ බව ගකවී යෙන් (පොදුවත්) විශ්වාස කළ යුතුයි. පුහුල් වශයෙන් තහවුරුන්, ඉන්ජීල්, සංඝර් හා කුරාන් යෙළුවන් අල්ලාහ් නමිකළ වෙද ගුන්පයන් විශ්වාස කළ යුතුයි.

අල්කුරානය ඒවායින් ග්‍රේෂ්චේ හා අවසාන ගුන්පයෙකි. මෙය අනෙකුත් වෙද ගුන්ප ආරක්ෂා හා සත්‍ය කරයි. මෙය සැම මිතිස් සමාජයම පිළිපැදිමද නඩිනයකතුමාගේ සූත්තා (හිද්ස්) නිවාරදි කළ දේ මින්ද කිරීමද අතිවාර්යයි. කුමක්නිසාදයන්, අල්ලාහ් මුහම්මද් නඩිතුමාව සියලු මද්වර්යයන් (පින් හා මිතිස්) කරා එව්වෙය. තවද, මවුන් අතර තීන්දු කිරීම සඳහාද, මවුන්ගේ සිගතකි දේ (රෝගය) ව මාශයය වශයෙන්ද, සියලු දේ පැහැදිලි කිරීමක් ලසෙද, සියලු ලෙව වැසියන්ට යහමග හා කරුණුවා වශයෙන්ද මෙම කුරානය මහුට පහළ කළයා. අල්ලාහ් මෙමලෙස පවසයි:

وَهَذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَأَقْرُوا لِعَلَكُمْ تُرْحَمُونَ ﴿١٥٥﴾  
الأعام: ۱۵۵

(මනුෂයයෙනි,) මෙයද ධර්ම ගුන්පයෙකි. මෙය අපි පහළ කළමුම්. මෙය ප්‍රසාසාද ගුන්පයෙකි. එතිසා මෙය

පිළිපිදින්න. තවද, ඔබලාට කරණාව ලැබීම සඳහා මහුව ඩියවන්න. (6:155) තවද අල්ලාහ් පටසයි:

﴿ وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى ﴾

الحل: ٨٩ لِلنُّسُلِمِينَ ﴾

(නඩිතුමනි) මෙම ගුන්ථය සියලුදේ පහැදිලි කිරීමක්, යහාමග යොමු කිරීමක්, කරණාව සැලසීමක් හා සූභාරාව් පැහැමක් වශයෙන් මූස්ලිම්වරුන්ට පහා කළේමු. (16:89)

#### 4. රසුල්වරුන් (දුනෑයන්) විශ්වාස කිරීම

පොදුවෙන් හා පුත්‍ර වශයෙන් රසුල්වරුන් විශ්වාස කිරීම අවශ්‍යයයි. එනිසා, ඇත්ත වශයෙන්ම අල්ලාහ් තම දායයන් ලෙන සූභාරාව් පත්‍ර, අවවාද කරන, යථාර්ථය කරා කැඳවන රසුල්වරුන් (දුනෑයන්) එවු බව විශ්වාස කළ යුතුයි. එනිසා කටරෙකු මවුන්ට අභ්‍යම් කම් (උත්තර) ගෙන්නේන්ද මහු භාග්‍යවන්න ජ්‍යෙග්‍යාහිකයාය. තවද, කටරෙකු හෝ මවුන්ට විරුද්ධවන්නේන්ද මහු පරාජයට හා ගෝකයට පත්වන්නයා. මවුන්ගෙන් අවසාන හා ග්‍රේෂ්‍ය වන්තයා මූහුම්මද නඩිතුමයා. අල්ලාහ් මෙමසේ පටසයි:

﴿ وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ ﴾

الحل: ٣٦

සත්‍ය වශයෙන්ම, ‘අල්ලාහ්ට වැඳුම් පැඳුම් කරන්න, ගෙන්තාන් (යක්ෂයන්) ගෙන් ඇත්තෙන්න.’ යනුවෙන් ගේඟනා කිරීම සඳහා සැම සමාජයක් කරාම අපි දුනෑයන් එවැවමු. (16:36) තවද අල්ලාහ් මෙමසේ පටසයි:

﴿مَا كَانَ مُحَمْمَدٌ أَبَا أَحَدٍ مِّنْ رُّجَالِكُمْ وَلَكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّنَ﴾

الأحزاب: ٤٠

முஹம்பூ (நூர்) மெல்லாக்கு கிடியும் பூர்த்தயேகுடி ஹீஃபையைக் கூற அல்ல தொசிவியேய. உதவுதார், மஹூ அல்லாஹ்கீர் பூதயை ஹா அவசூன நலிவர்யை விடயேயை சிவியேய. (33:40)

பூல்ல விடயை ஹா விடீஷ்யை ஹா அல்லாஹ்கீர் ஹா நலிநாய்கை நூர் நாமி சூதாந்தி கலீ ரஸ்தூர்வதி (பூதயை) விட்வாய்கலீ பூத்துக்கி. மஹூ நூக்கி, ஷாத்தி, சாலீக்கி, ஓஹாக்கிதி ஹா வெநாந்தி நலிவர்வதை. உதுமந்து ஹா நலி நூராவு அல்லாஹ்கீர் உதுமிசு சாலை ஹா சுமாதுநாய் உடேவேநூ மூதா.

### ந.அவசூன தீர்ய விட்வாய் கிரீம்

அல்லாஹ்கீர் தாலா ஹா நலிநாய்கைநூரி பூத்துக்கி, மர்ணயை ஹா பூத்துக்கி பீட்டுவின பீட்டுவில் அந்தேர்க்கி விட்வாய் கிரீம் அயை அடில்லே. உதுமி, மிதிவலேக்கி அநாய்ந்தூந்தூவய, உக்கி ஹாயை ஹா வெட்தாவி, பரலூலேக்கி பீட்டுவின வியத்தைக் கூற அச்சிரு நூவய, பிரயாந்தி பாலம், தீசுந்தி தர்஦்திய, பாஷ்ந கிரீம், நூயை பிரெந்தீம், மிதிஷுந்தி அதர (கூடல் ஹா அகூடல் குயை சூதாந்தி) பூத்துக்கி அகூடல் வெட்டிம், உய வுமி அதிந்தி லோகாநீம், எகுஞ் அதிந்தி ஹீஃபையின் பீட்டுப்பீட்டுக்கி லோகாநீம் யதாடிய விட்வாய் கலீ பூத்துக்கி.

துவடி, நலிநூராவு அடிநூ லெநா பொகுஞ், சுவர்க்கை, அபூய, விட்வாய்வந்தை அல்லாஹ்கீர் தாலா வூதா மக்கிம், மஹூ சுமா அல்லாஹ்கீர் கதாக்கிரீம் சுக கூர்நாய் ஹா ஹட்டீயை அதிந்தி லேஞ் மேவூதி வெநாந்தி அந்தேர்க்கி விட்வாய் கலீ பூத்துக்கி. துவடி உய அல்லாஹ்கீர் ஹா நலிநாய்கைநூரி பூத்துக்கி கலீ

அப்பிரிந் தமிழிறை கல ஆதாரம்.

6. கலை ஹ கடரீ (ஓரள்ளு) விசேஷம் கிரீம் மேல் விசேஷமாக கருத்து உறுப்புகள் மது பவுதீ.

01. நின்வடயென்ம, அல்லாஹ் பேர சிறுவு ஹ பழுவு சிறுவன்னாட யா தெர்த், தம டாஸயந்தெர் சுவ்சாலை, அங்காரய, அங்குச் காலை, தீயால் ஹ மலுந்தெர் வெனாத் கார்யயென்ட் டெகு சிவின்நாய. மஹும் கிஷ்டி தெயக்கு சுதாவிய நொங்குக. அல்லாஹ் பவுதீ:

﴿إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ ﴾ التوبة: ١١٥﴾

நின்வடயவுடையென்ம அல்லாஹ் சியறு தெர்த டெகு சிவின்நாய (9:115)

02. மஹு சுல்தும் கல ஹ நீர்ணய கல சியறு தெர்த லீவிதல நிகிம். அல்லாஹ் மேசே பவுதீ:

﴿وَكُلَّ شَيْءٍ أَخْصَيْنَاهُ فِي إِمَامٍ مُّبِينٍ ﴾ يس: ١٢﴾

தலை, சும தெயக்கும் அபி புதைடிலி குஞ்சுப்பைக் கூரக்கும் கொலி நிவைது. (36:12)

03. மஹுக்கு புதைநிமீலி ஹக்கியால் விசேஷம் கிரீம். உய மஹு சித்தா தெர்த சிறுவிம் ஹ மஹு நொசித்தா தெர்த நொசிறுவிமை. அல்லாஹ் மேசே பவுதீ:

﴿كَذَالِكَ اللَّهُ يَفْعُلُ مَا يَشَاءُ ﴾ آل عمران: ٤٠﴾

உசேம் அல்லாஹ் தமா சித்தா தெர்த கரந்தெய. (3:40)

04. மஹு லோவைக் கியறு தெர்த மூவிம். மஹு ஹர லிவந்நா ஹ பாலக்கா நொமூது. அல்லாஹ் மேலேசு பவுதீ:

﴿ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ، لَا إِلَهَ إِلَّا هُوَ، خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ، وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكَفِيلٌ﴾ الأنعام: ١٠٢

மஹதமா மல்லார்ஜ் அல்லார்ஜ் ய. மல்லார்ஜ் தெவியாய். மஹதமார் அன் கிபி தெவியேநு னொமூதை சுட்டெட்டு மஹத்தா மஹாய். உலோவின், மஹத்தம் அவதநாலீ வழகுமிகு பீழுமிகு கரத்தா. தவடி, மஹதமா சுட்ட கார்ச்சன் திரீக்ஷ்ண கரத்தாய். (6:102)

### ஓசூலுமயேநோ தீவ்வுமாறு கருணை

முசுலிமிவரயேநு விவிச ஆகாரயேந் தம ஏர்மேய் சிவ தீவ்வுமேலி. உயின் ஓதை அநத்துரை மூடிகூ ஹ அவிக வகயேந் சிழுவுந மே மூடியக் கிளவி. உவை மேசேய் :

01.அல்லார்ஜ் தீர்க்க கிரீம். அல்லார்ஜ் பவேபி:

﴿إِنَّهُ مَنْ يُشْرِكُ بِاللهِ فَقَدْ حَرَمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَا أَوَاهَ النَّارُ، وَمَا لِلنَّاطِلِمِينَ مِنْ أَنْصَارٍ﴾ الماندة: ٧٢

கவரேநு அல்லார்ஜ் சுங்காரத்தேவை கரத்தேந்தே, மஹத்தம் அல்லார்ஜ் சீவர்கை தங்காமி கரவி. மஹத்தம் ஜூஸ் சீபாநாய அபூயை. அபர்கா கரத்தைந்த உபகார கரத்தைந் னொமூதை. (5:72) மல அயுரைந் பூர்த்தா கிரீம், மஹத்தம் மகின் சுமாவ அயுர்த்த, மஹத்தம் ஹர ஹர மத்தை கிரீம், மஹத்தம் நரவில்ல தீம யதாடியடி அல்லார்ஜ் தீர்க்க கிரீமேகி.

02.தமா ஹ அல்லார்ஜ் அதர தூரவு கருவுந ஆதி கிரீம். மேசே தூரவு கருவுந ஆதி கர, மஹத்தைந் பூர்த்தா கரத்தைநா, மஹத்தைந் திரீதேஶ (ரீகமத்துரை) பதனைநா,

මවුන් වෙත තම කාර්යයන් පටරන්නා කාගිරීය.

03.(අල්ලඟ්ට හඩුල්කාරන්වය කරන) මූෂ්‍රික්වරුන්, (ප්‍රතික් ශේෂ කරන) කාගිරී නොකරන්නා හෝ මවුන්ගේ කුණ්ඩා හි සඳහ නොකරන්නා හෝ මවුන්ගේ මාර්ගය නිවැරදි කරන්නා කාගිරීය.

04.නඩි තායකාතුමාගේ (යහ) මෙට වඩා අන් අයගේ මාර්ගයන් ඉමහත් සම්පූර්ණ බව හෝ එතුමාගේ අන් පණත්වලට වඩා අන් අයගේ අන්පණත් යහපත් බව නිශ්චය කරන්නා කාගිරීය. මෙය මිනිසුන් ඇතිකර ගන්නා තීති ටේනි හා විධිවිභා ඉස්ස්ලාමිය ජ්‍යෙෂ්ඨ වඩා ගුෂ්ජයේ බව හෝ ඉස්ස්ලාමි හි තීතියිනියන් මෙම කාලයට උවිත නොවන බව හෝ මූස්ලිම්වරුන්ගේ නොදිසුනුවට මෙය හෝතුවන බව හෝ ජීවිතයේ අනෙකුත් අංගයන් හැර තමා දද්ධියන් පිළිබඳ සම්බන්ධ තාවය පමණක් සිමා කිරීම හෝ සෞරාගේ අත කැපීම, ගණිකා වාත්තියේ යෙදෙන විවාහකායන් ගල් ගසා මැමීම යන අල්ලඟ්ගේ නීතියන් ක්‍රියා කිරීම කාලයට නොමැතින බව හෝ සිතීමට සමානය.

එසේම, ජ්‍යෙෂ්ඨ නීතියිනි අන් නීතියිනිවලට වඩා ගුෂ්ජයේ බව නිශ්චය කළත්, ගනුදෙනු කිරීම හෝ දඩුවම් පමුණුවීම යනාදියෙහි අල්ලාගේ ජ්‍යෙෂ්ඨ නොවන නීතියිනි වලංගු බව නිශ්චය කිරීමද මෙහි ඇතුළත්වේ. කුමක්නිසාදයන්, මෙය අල්ලඟ් අවලංගු කළ දේ වලංගු කිරීමකි. අල්ලඟ් අවලංගු කළ දේ වලංගු කරන්නන් සැම දෙනා කාගිරීය.

05.නඩිතායක තුමා ගෙන ආ දේ ප්‍රේය කිරීම, මහු එය ක්‍රියා කළත් කාගිරීය. අල්ලඟ් පටසයි:

﴿ ذَلِكَ بِأَنَّهُمْ كَرِهُوا مَا أَنْزَلَ اللَّهُ فَأَخْبَطَ أَغْمَالَهُمْ ﴾ ﴿ مُحَمَّد: ٩﴾

කුමක්තියාදයන්, අල්ලාහ් පහළකල (වේද ගුණප්‍රයෝගී) මද් මවුන් අප්‍රීය කළහ. එතිසා මවුන්ගේ ක්‍රියා සියල්ලම ඔහු නිශ්චල කළය. (47:9)

06. නඩිනයක තුමාගේ දහමෙහි යම් දෙයන් හෝ එහි තායාග හෝ දැඩිවම විහිඛ කිරීම. එය කුළුර් කිරීමෙකි. අල්ලාහ් මෙමසය පටසයි:

﴿ قُلْ أَبِّ الْلَّهِ وَآيَاتِهِ وَرَسُولُهُ كُنْتُمْ تَسْتَهْزِئُونَ، لَا تَعْتَدُرُوْنَا فَذَكَرْنَا مِنْ بَعْدِ إِيمَانِكُمْ ﴾ التوبۃ: ٦٥، ٦٦﴾

(නඩිතුමනී) මබලා අල්ලාහ් තංපාද, මහුගේ වැකි යන්ද, මහුගේ දුනතරයාද විහිඛ කරමින් සිටියේ? යනු වෙන් මබ අසන්න. (මබලා) ව්‍යාජ කරුණු තොකී යන්න. නියතව්‍යයෙන්ම, මබලා විශ්වාස කළයින් පසු ප්‍රතික්ෂේප කළේය. (9:65,66)

07. පුහුනියම් කිරීම. කවරකු පුහුනියම් කරන්නේද හෝ එය පිළිගන්නේද මහු කාරිර්ය. අල්ලාහ් මෙමස පටසයි:

﴿ وَمَا يَعْلَمُ مِنْ أَحَدٍ حَتَّىٰ يَقُولُ إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ ﴾ البقرة: ١٠٢﴾

නිශ්චයෙන්ම අපි වේදනාවෙහි (සන්ස්ක්‍රිත තාවයෝගී) පසු වෙන්නෙමු. එම නිසා (මෙය ඉගෙන ගෙන) කාරිර් තොවන මෙන් අවබාද කරන තෙක් කවරකුට හෝ මෙම පුහුනියම උගැන්වූයේ නැත. (2:102)

08. මුෂ්‍රික්වරුන්ට උපකාර කිරීම හා මුස්ලිම්වරුන්ට එරෙහිව මවුන්ට සහාය වීම. අල්ලාහ් පටසයි:

﴿ وَمَنْ يَوْلُهُمْ مِنْكُمْ فَإِنَّهُ مِنْهُمْ، إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ ﴾

الماندة: ٥١

මධෙන් කවරෝකු හෝ මවුන් (සුදුදුව හා කිතු බැහි මතුන්) හාරකරුවන් ලෙස පිළිගන්නේද, තියතා වායන්ම මහු මවුන්ගේම අයෙකි. නිශ්ච්චවයන්ම අල්ලාහ් අපරාධකාර සමාජයට යහා මහ තොපොන්වයි. (٥:٥١)

09. සමහර මිනිසුන් නානිනායක තුමාගේ සහීඇවන් (මග) පිටවිය හැකි බව නිශ්ච්චවය කිරීම. එසේ කරන්නා කාලීය. අල්ලාහ් මෙමගේ පවසයි:

﴿ وَمَنْ يَتَنَعَّ غَيْرُ إِلَّا سَلَامٌ دِيْنَنَا فَلَنْ يُقْبَلَ مِنْهُ، وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ ﴾ آل عمران: ٨٥

තවද, කවරෝකු ඉස්ලාම් හැර (අන්) ධර්මයන් ජ්‍යීය කරන්නේද එය පිළි තොගැනේ. තවද, මහු අවසාන දිනයෙහි අලාභයට පත්වූ අය අතර සිටි. (٣:٨٥) නානි නායක තුමාගේ සංලද්ධය කවරෝකුට ලැබෙන්නේද මහුට එය හැර අන් කිසියම් මගක් පිළිපැදිම හෝ එතුමාගේ මහ හැර අන් මගක් පිළිපැදිමෙන් මහුට ජයක් ලැබේ යයි නිශ්ච්චවය කිරීම හෝ කළ තොගැක.

10. අල්ලාහ්ගේ ධර්මය උදාසීන කිරීම. එය ඉගෙන තොගැනීම හා එය ක්‍රියා තොකිරීම. අල්ලාහ් මෙමගේ පවසයි:

﴿ وَمَنْ أَطْلَمُ مِمَّنْ ذَكَرَ بِآيَاتٍ رَبِّهِ ثُمَّ أَغْرَضَ عَنْهَا، إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنْتَقِمُونَ ﴾ السجدة: ٢٢

තවද, කටුවරකු තම දෙව්‍යාගේ වැකියන් සිහිකර දීමෙන් පසු එය ප්‍රතික්ෂේප කරන්නේද, මහුව වඩා මහන් අපරාධ කරුවන් සිවින්නේද? තියන වශයෙන්ම (මෙම) අපරාධ කරුවන්ට දැඩුවම් මෙන්නෙමු. (32:22)

මෙය, මූස්ලිම්වරයෙකු විමට අවශ්‍ය ධර්මයේ මූලිකයන් ඉගෙන ගැනීම උදාසීන කිරීමේ. ධර්මය පුහුල් වශයෙන් ඉගෙන ගැනීම මෙහි අරමුණ නොවේ. තවද, බලහන්කාරකමට ලක්වුවන් හාර ඕනෑකමින් කරන්නා භා විහිජකාරයා අතර කිසියම් වෙනසක් නොමැත. මෙහිදී බලහන්කාරකමට ලක්වු අය ගැන ප්‍රශ්නයක් නොමැත.

وَاللَّهُ أَعْلَمُ، وَصَلَّى اللَّهُ عَلَى نَبِيِّنَا مُحَمَّدٍ وَعَلَى آلِهِ وَصَحْبِهِ وَسَلَّمَ،  
وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ.

سنهالي

ردیف: ۶۴ - ۸۱۳ - ۹۷

